



විවාහ ලේඛන පොත

විවාහ පත්‍රිකා පුස්තකය REGISTER OF MARRIAGES

විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (112 වෙනි පරිච්ඡේදය)

Marriage Registration Ordinance (Cap. 112)

ලියාපදිංචි කිරීමේ අංකය 115
පත්‍රිකා අංකය Registration B
(High Reg. P. & S. C. S. T. & B.) 6/77

අංකය 526
වි.නං. No. 526

ප්‍රදේශය District: ගම්පහ

සංවිධාන ප්‍රදේශය Division: ගම්පහ දිස්ත්‍රික්ක වි.නං. 10

	පුරුෂ පක්ෂය Male Party	ස්ත්‍රී පක්ෂය Female Party
1. පක්ෂයන්ගේ නම් Names (in full) of Parties	සුචන්ද්‍ර විජේසේන	සුමනි විජේසේන
2. වයස (වසරකට) Age (in years)	34	26
3. නිවැරදි තත්වය Civil Condition	විවාහයෙන් තොර	විවාහයෙන් තොර
4. සේවයේ ස්ථානය හෝ ව්‍යවසායය Rank or Profession and Race	විද්‍යාල උපදේශක	විද්‍යාල උපදේශක
5. සිටින ස්ථානය Residence	28/1, ආදම්පති පොලිස් භාණ්ඩාගාර, වවුනියා, කුරුමි	17/11B, මාධ්‍ය හොඳ පාර, කුරුමි, වවුනියා
6. පියාගේ නම (පුළුල්ව) Father's Name (in full)	ලක්මන් විජේසේන	සුමනි විජේසේන
7. පියාගේ සේවයේ ස්ථානය හෝ ව්‍යවසායය Rank or Profession of Father	විද්‍යාල උපදේශක	ව්‍යාපාරික
8. විවාහ ලේඛන පත්‍රිකා පුස්තකය Name and Division of Registrar who issued Certificate	වී. ඩබ්. විජේසේන නගර කොමසාරිස්	ඩබ්. ඩබ්. ඩබ්. විජේසේන ගම්පහ දිස්ත්‍රික්ක
9. විවාහ සම්පාදනය වූ ස්ථානය Place of Solemnization of Marriage	ගම්පහ ආභා දේවස්ථානය	වවුනියා

මා මගේ ප්‍රීතියෙන් මෙම විවාහ සම්පාදනය කළෙමි.
Solemnized by me (or in my presence) this day of 20

ආචාර්ය ජනරාල් ඩබ්ලිව් ජයවර්ධන

විවාහ ලේඛන (කාරකයා) දේශිකයා.
Registrar (or Minister) (as the case may be).

මෙහි පෙනෙන පරිදි මෙම විවාහ සම්පාදනය කළේ මා සහ මාගේ සාමාජිකයන් සමඟය.
This Marriage was solemnized between us in the presence of

ආචාර්ය ජනරාල් ඩබ්ලිව් ජයවර්ධන

- සාක්ෂිකරුවන්ගේ අත්සන
Signature of Witness
- සාක්ෂිකරුවන්ගේ නම, වයස, සේවයේ ස්ථානය හෝ ව්‍යවසායය
Name in full, Rank or Profession and Residence of Witness

ආචාර්ය ජනරාල් ඩබ්ලිව් ජයවර්ධන
සුචන්ද්‍ර විජේසේන, සුමනි විජේසේන
28/1, ආදම්පති පොලිස් භාණ්ඩාගාර, වවුනියා, කුරුමි

මා දේශිකයාගේ ප්‍රීතියෙන් මෙම විවාහ සම්පාදනය කළෙමි.
Signed before me

විවාහ ලේඛන (කාරකයා) දේශිකයා.
Registrar (or Minister)

මා මාගේ ප්‍රීතියෙන් මෙම විවාහ සම්පාදනය කළෙමි.
I certify that the above is a true copy of the Statement No. 34 furnished to me under Section 34, Marriage Registration Ordinance (Cap. 112) of a Marriage Solemnized by (or in the presence of) Minister.

විවාහ සම්පාදනය වූ දිනය
Date of entry in District Registrar's Register 2008/03/19

විවාහ ලේඛන (කාරකයා) දේශිකයා.
District Registrar.

මෙම පත්‍රිකාව පමණක් විවාහ සම්පාදනය කළ විට පමණක් පිරවිය යුතුය.
To be filled-up only when entering a Marriage Solemnized by a Minister.

A 3491

18/9/17

මෙහි ප්‍රකාශනයේ වටිනාකම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ පාත්‍රයක් කර ගැනීම සඳහා/ප්‍රකාශනය/මරණ ලේඛනයක් පිරිසිදුකළ හෝ පාත්‍ර ලැබීමට ප්‍රකාශනයක් බව සහතික කරමි.

ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වශයෙන්

18/9/17



එන්. ආශා ගනාති
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්,
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය,
වත්තල.